

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව - 2016

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ 2016 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 2014 අංක 40 දරන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනතේ 76(3) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර සභාවේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 - 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙලිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටින්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරුකිරීම්ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සභාවේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් සභාවේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීම ද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උපවගන්ති වලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය

මූල්‍ය ප්‍රකාශනවලින් 2016 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයන් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 විගණනය සඳහා සාක්ෂි නොවීම

2016 දෙසැම්බර් 31 දිනට රු.242,773 ක ණයගැති ශේෂවලට අදාළව ශේෂ සනාථන විගණනයට ඉදිරිපත් නොවීය.

2.3 ලැබිය යුතු ගිණුම්

2015 වර්ෂයේ දී පැවති පරමාණුක බලශක්ති නියාමන සභාව පරමාණුක බලශක්ති අධිකාරියෙන් ඉවත් කිරීමේදී පැවරූ රු.228,773 ක ණයගැති ශේෂ අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

2.4 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

1994 ජුනි 14 දිනැති අංක 95 දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු වක්‍රලේඛය ප්‍රකාරව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හෝ භාණ්ඩාගාරය විසින් නිශ්චිතවම අනුමත කරන ලද ප්‍රතිලාභ පමණක් තම පාලක මණ්ඩලවල අනුමැතිය ඇතිව ගෙවීමට හැකි වුවත් ඊට පටහැනි ලෙස අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත පමණක් විකිරණ ආරක්ෂණ පරීක්ෂණ කටයුතු කිරීම වෙනුවෙන් එක් අයෙකුට දිනකට රු.2,000 බැගින් රු.70,780 ක් සමාලෝචිත වර්ෂය තුළ ගෙවා තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂය සඳහා නියාමන සභාවේ මූල්‍ය ප්‍රතිඵලය රු.973,993 ක ඌනතාවයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ ඌනතාවය රු.3,479,000 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ ඌනතාවයෙහි රු.2,505,007 ක අඩුවීමක් නිරීක්ෂණය විය. වියදම රු.15,529,745 කින් වැඩි වුවද මුළු ආදායම රු.18,034,753 කින් වැඩිවීම ඉහත ඌනතාවයේ අඩුවීමට හේතු වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2014 අංක 40 දරන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත අනුව අයතීකාර විකිරණවලට නිරාවරණය වීම හා බැඳුණු අවදානම් වලින් පුද්ගලයන් හා පරිසරය ආරක්ෂා කිරීම සඳහා සහ ප්‍රභවයන්ගේ හා පහසුකම්වල ප්‍රවේශම සහ සුරක්ෂිතතාවය සඳහා ද යෝග්‍ය පරිදි විධිවිධාන යෙදීම, එමගින් පුද්ගලයන්ගේ හා පරිසරයේ ආරක්ෂාව තහවුරු කිරීමට යෝග්‍ය පියවර ගැනීම, ශ්‍රී ලංකාව විසින් අනුකූලතාවය දැක්විය යුතු යැයි නියමිත න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ජාත්‍යන්තර ප්‍රමිති හා බැඳීම්වලට අනුකූලතාවය දක්වන බව තහවුරු කිරීම මෙම සභාවේ අරමුණ වේ. කෙසේ වුවද සමාලෝචිත වර්ෂයේ දී සභාවේ එම අරමුණු වලින් ලභා කර ගැනීමට හැකිව තිබුණේ සියයට 60 ක් පමණි.
- (ආ) මෙම පනතේ 87(1) වගන්තිය මගින් සභාවට අවශ්‍ය නීතිමය අධිකාරිය ලබා ගැනීම සඳහා රීති සෑදීමේ බලය ලබා දී ඇති අතර ඒ අනුව 2016 වර්ෂය තුළ සභාව විසින් රීති දෙකක් සකස් කර තිබුණි. එහෙත් පනතේ 87(1) (අ) සිට (උ) දක්වා විශේෂ වශයෙන් සඳහන් කරුණු සම්බන්ධයෙන් සභාව විසින් රීති සාදා නොතිබුණි.

4.2 කාර්ය මණ්ඩල පරිපාලනය

2016 දෙසැම්බර් 31 දිනට සභාවේ අනුමත සේවක සංඛ්‍යාව 41 ක් හා තථ්‍ය සේවක සංඛ්‍යාව 29 ක් වීමෙන් ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික ශ්‍රේණිවල එක් පුරප්පාඩුවක්ද, තෘතීය මට්ටමේ පුරප්පාඩු 02 ක්ද, ද්විතීය මට්ටමේ පුරප්පාඩු 09 ක්ද වශයෙන් සභාවේ පුරප්පාඩු 12 ක් පැවතුණි. ද්විතීය මට්ටමේ තනතුරු පුරප්පාඩු වී තිබීම අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් වශයෙන් ආයතනය වැරදි අවම කිරීමට යොදා ගන්නා පරීක්ෂා ක්‍රමවේදයන් ප්‍රමාණවත් පරිදි ක්‍රියාත්මක කිරීමට බාධාවක්ව පැවතුණි.

5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

5.1 අයවැය ලේඛනමය පාලනය

වැය විෂයයන් 13 ක් සම්බන්ධයෙන් අයවැයගත හා තථ්‍ය වියදම් අතර සියයට 30 සිට සියයට 288 දක්වා පරාසයක විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර සභාවේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර

(අ) ණයගැති පාලනය

(ආ) කාර්ය මණ්ඩල පරිපාලනය

(ඇ) අයවැය පාලනය

(ඈ) ගෙවීම් පාලනය

නිරීක්ෂණ

ලැබිය යුතු මුදල් අප්‍රමාදව අයකර ගැනීමට කටයුතු නොකිරීම.

සභාවේ අරමුණු ඉටුකර ගැනීම සඳහා වූ කාර්යභාරය හා ප්‍රමාණය අනුව මානව සම්පත කළමනාකරණය කර නොගැනීම.

අයවැයගත හා තථ්‍ය වියදම් අතර විචලතාවයන් පැවතීම.

චක්‍රලේඛ විධිවිධාන පරිදි අදාළ අනුමැතීන් ලබානොගෙන ප්‍රතිලාභ ගෙවීම.